



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
දුරකථන අංක : 2477424, 2477423, 2477418
ෆැක්ස් : 2346257, 2477739
ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk
වෙබ් අඩවිය www.cbsl.gov.lk

ප්‍රවෘත්ති පත් නිවේදනය

නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

දිනය 2018 දෙසැම්බර් මස 28 වැනි දින

මුදල් ප්‍රතිපත්ති විවරණය: 2018 - අංක 08

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 දෙසැම්බර් මස 27 වැනි දින පැවති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කළේය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.00 සහ සියයට 9.00 මට්ටමේ පවතී. මැදිකාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී ලෙස පවත්වා ගැනීම මගින් ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීම සඳහා සහාය වීමේ අරමුණ ඇතිව, දැනට පවත්නා සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, දේශීය මූල්‍ය වෙළඳපොළේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ වර්ධනයන් මුදල් මණ්ඩලය සැලකිල්ලට ගනු ලැබීය.

2018 වසරේ තුන්වන කාර්තුවේදී ද ආර්ථික වර්ධනය අඩු මට්ටමක පැවතුණි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත නාවකාලික ඇස්තමේන්තු අනුව, 2018 වසරේ දෙවන කාර්තුව සඳහා වූ සියයට 3.6 ක සංශෝධිත වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය හා සැසඳීමේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 2018 වසරේ තෙවන කාර්තුව තුළ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 2.9 ක් වූ මට්ටමක අඩු මූර්ත දැදේනි. වර්ධනයක් වාර්තා කළේය. නවතම ආර්ථික දර්ශක සහ අනෙකුත් ආර්ථික ප්‍රවණතාවන් අනුව, 2018 වසරේ සිව්වන කාර්තුවේදී ද මූර්ත දැදේනි. වර්ධනය පහළ අගයක් ගනු ඇති අතර, 2019 වසරේ සිට ආර්ථික වර්ධනය ක්‍රමිකව ඉහළ යනු ඇත. අඛණ්ඩව පැවති මෙම අඩු ආර්ථික වර්ධනය, පුළුල් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය නැවත අවධාරණය කරනු ලබයි.

ඉහළ වෙළඳපොළ පොලී අනුපාතික සහ හිඟ රුපියල් ද්‍රවශීලතාවක් පැවතිය ද, පෞද්ගලික අංශයේ ණය වර්ධනය ඉහළ ගියේය

2018 නොවැම්බර් මස මුදල් ප්‍රතිපත්ති විවරණය මගින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දැමීමත් සමඟ රුපියල් බිලියන 90 ක පමණ රුපියල් ද්‍රවශීලතාවක් බැංකු අංශයට එකතු විය. කෙසේ වෙතත්, ඉන් අනතුරුව ද්‍රවශීලතා හිඟය වර්ධනය වූ අතර, සුදුසු පරිදි එක්දින, කෙටිකාලීන හා දිගුකාලීන පදනමින් ද්‍රවශීලතා කළමනාකරණය කිරීම සඳහා මහ බැංකුව සිය විවිධ වෙළඳපොළ කටයුතු පරීක්ෂාකාරී ලෙස අඛණ්ඩව සිදු කළේය. ඉහළ ණය වර්ධනය සහ විදේශ විනිමය වෙළඳපොළ වර්ධනයන් තුළ, මුදල් වෙළඳපොළ එක්දින පොලී අනුපාතික ප්‍රතිපත්ති පොලී අනුපාතික කොර්ඩෝවේ ඉහළ සීමාව ආසන්නයේ පවත්වා ගෙන ගියේය. අනෙකුත් වෙළඳපොළ පොලී අනුපාතික නාමික සහ මූර්ත වශයෙන් තවදුරටත් ඉහළ මට්ටම්වල පැවතිණි.

ඉහළ ගිය අරමුදල් පිරිවැය සහ දැඩි ද්‍රවශීලතා තත්ත්වයන් පැවතියද, අධික ආනයන වර්ධනය පාලනය කිරීම සඳහා රජය සහ මහ බැංකුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ අපේක්ෂාවෙන් යුතුව පෞද්ගලික අංශය විසින් ණය ලබා ගැනීම වැඩි වශයෙන් සිදු කිරීම කිසියම් දුරකට පිළිබිඹු කරමින් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෞද්ගලික අංශය

ලබා ගත් ණය ප්‍රමාණය 2018 වසර සැප්තැම්බර් මාසයේ සිට ඉහළ ගියේය. කෙසේ වෙතත්, බැංකු අංශයේ ශුද්ධ විදේශ වත්කම් පහළ යෑමත් සමඟ පුළුල් මුදල් සැපයුමෙහි (M_{2b}) වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය අපේක්ෂිත මට්ටමේ පැවතීණි.

කෙටි කාලීනව උද්ධමන අපේක්ෂා හිතකර මට්ටමක පවතී

ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද) සහ කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද) මත පදනම් වූ මතුපිට උද්ධමනය අඩු තනි අගයක මට්ටමේ පැවතීණි. 2018 වසරේ මේ දක්වා කාලය තුළ දී මූලික උද්ධමනය ද පහළ මට්ටමක පැවතීණි. මෑතක දී සිදුකළ බනිෂ් තෙල් මිල ගණන් හා තෝරාගත් පරිපාලිත මිල ගණන් අඩු කිරීම, විශේෂ භාණ්ඩ බදු හා විදුලි සංදේශ බදු අඩු කිරීම මෙන්ම, දැනට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන කෘෂි කාර්මික අංශය යන කරුණු කෙටිකාලීනව උද්ධමනය මත හිතකර බලපෑම් ඇතිකරනු ඇතැයි අපේක්ෂිතය. නිතර වෙනස්වන ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ගණන්, අනපේක්ෂිත කාලගුණික රටා හේතුවෙන් දේශීය සැපයුම් දාමයට ඇති වියහැකි බලපෑම් සහ මෑත මාස වලදී සිදු වූ රුපියල අවප්‍රමාණය වීම මගින් දේශීය මිල ගණන් කෙරෙහි ඇති වියහැකි බලපෑම උද්ධමන අපේක්ෂා කෙරෙහි අවදානම්කාරී තත්ත්වයක් ඇති කරයි. වර්තමාන උද්ධමන පුරෝකථන වලට අනුව, 2019 වසරේදී උද්ධමනය සාමාන්‍ය වශයෙන් සියයට 5 කට වඩා අඩු මට්ටමක පවතිනු ඇති අතර, ඉන්පසුව යෝග්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීම් සමඟ උද්ධමනය සියයට 4-6 පරාසයක ස්ථායී වනු ඇතැයි අපේක්ෂිතය.

විදේශීය අංශය ගෝලීය සහ දේශීය අභියෝගයන් සඳහා අඛණ්ඩව මුහුණ දෙමින් සිටී

අපනයන ආදායමේ වර්ධනයට වඩා ආනයන වියදම් වැඩිවීමත් සමඟ 2018 වසරේ පළමු මාස 10 තුළ දී වෙළඳ ගිණුමේ හිඟය තවදුරටත් පුළුල් විය. කෙසේ වෙතත්, රුපියල අවප්‍රමාණය වීමේ බලපෑම මෙන්ම මෝටර් රථ සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවල අධික ආනයනය සීමා කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග වලට ප්‍රතිචාර වශයෙන් ආනයන

වියදම්වල මන්දගාමීවීමක් අපේක්ෂා කෙරේ. සංචාරක කර්මාන්තයෙන් ලද ඉපැයීම් අඛණ්ඩව වර්ධනය වුවද, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්වල මන්දගාමී වීමක් දක්නට ලැබිණි. දෙසැම්බර් මාසය තුළ සුළු වශයෙන් ප්‍රාග්ධන ගලා ඒම් දක්නට ලැබුණ ද, මූල්‍ය ගිණුම තුළ රජයේ සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ තුළ විදේශ ආයෝජන ඉවතට ගලා යෑමක් දක්නට ලැබුණි. වෙළඳ ගිණුමේ හිඟය පුළුල් වීම, ගෝලීය වෙළඳපොළ තත්ත්වයන් දැඩිවීම සහ දේශීය වෙළඳපොළ තුළ දක්නට ලැබෙන ඉහළ සමපේක්ෂණයන් විනිමය අනුපාතිකය මත ඉහළ පීඩනයක් ඇති කරන ලද අතර, 2018 වසරේ දෙසැම්බර් 27 දක්වා කාලය තුළ එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 15.9 කින් අවප්‍රමාණය විය. මේ අතර, 2018 නොවැම්බර් මස අවසානය වන විට දළ නිල විදේශ සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 7.0 ක් වූ අතර, එය මාස 3.7 ක ආනයන ආවරණය කර ගැනීම සඳහා ප්‍රමාණවත් වේ.

ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවත්නා මට්ටමේ පවතී

උද්ධමනය පහළ මට්ටමක සහ ආර්ථික වර්ධනය විභව වර්ධන මට්ටමට වඩා පහළ මට්ටමක තිබෙන නමුත්, විදේශ සංචිත මත වූ අඛණ්ඩ පීඩනය මෙන්ම පෞද්ගලික අංශයට සපයන ණයෙහි මෑතක දී දක්නට ලැබුණු ඉහළයෑම මධ්‍යයේ සමස්ත ආර්ථික තත්ත්වය ස්ථාවර කිරීම සඳහා සහ දේශීය මූල්‍ය වෙළඳපොළ ස්ථාවරව පවත්වා ගැනීම සඳහා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරව අඛණ්ඩව පවත්වා ගැනීම යෝග්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අදහස විය. ඒ අනුව, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

මුදල් ප්‍රතිපත්ති තීරණය:	ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවතී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 8.00
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 9.00
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 6.00

තොරතුරු සටහන:

මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2019 පෙබරවාරි මස 22 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් 2019 වසර සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති පෙර දැක්ම 2019 ජනවාරි මස 02 වැනි දින පෙ.ව. 10.00 ට ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේ දී නිවේදනය කිරීමට නියමිතය. පෙර දැක්ම නිවේදනයෙන් අනතුරුව මාධ්‍ය හමුවක් එහි දී පැවැත්වේ.

දත්ත ඇමුණුම:

සංඛ්‍යා සටහන 01: මූර්ත ද.දේ.නි.යේ වර්ධනය (තාවකාලික)

ආර්ථික කටයුතු	වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස								
	2016	2017				2018			
	වාර්ෂික	පළමු කාර්තුව	දෙවන කාර්තුව	තෙවන කාර්තුව	සිව්වන කාර්තුව	වාර්ෂික	පළමු කාර්තුව	දෙවන කාර්තුව	තෙවන කාර්තුව
කෘෂි කාර්මික	-3.8	-4.4	-3.1	-3.0	7.1	-0.8	5.6	4.2	3.3
කාර්මාන්ත	5.8	3.7	5.6	5.3	4.1	4.6	1.2	2.3	1.9
සේවා	4.7	4.3	2.7	2.8	3.2	3.2	4.6	4.6	3.9
ද.දේ.නි	4.5	3.4	3.0	3.2	3.5	3.3	3.4	3.6	2.9

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සංඛ්‍යා සටහන 02: උද්ධමනය

මාසය		මාර්-18	ජූනි-18	ජූලි-18	අගෝ-18	සැප්-18	ඔක්-18	නොවැ-18
මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	4.2	4.4	5.4	5.9	4.3	3.1	3.3
	ජා.පා.මි.ද. (2013=100)	2.8	2.5	3.4	2.5	0.9	0.1	1.0
මූලික උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	3.4	3.4	3.9	3.7	3.8	3.8	3.4
	ජා.පා.මි.ද. (2013=100)	1.9	1.8	2.3	2.7	3.1	3.4	3.1

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සංඛ්‍යා සටහන 03: මුදල් අංශයේ ප්‍රවණතා (තාවකාලික)

දර්ශකය	ප්‍රමාණය (රුපියල් බිලියන)					වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස				
	මාර්-18	ජූනි-18	සැප්-18	ඔක්-18	නොවැ-18	මාර්-18	ජූනි-18	සැප්-18	ඔක්-18	නොවැ-18
සංචිත මුදල්	997	999	1,011	998	942	11.8	12.0	11.2	9.1	3.3
පුළුල් මුදල් සැපයුම (M _{2b})	6,607	6,748	6,933	6,988	7,043	16.4	14.9	13.1	13.5	13.9
ශුද්ධ විදේශීය වත්කම්	106	101	8	(17)	(43)	128.6	141.1	(27.0)	(145.5)	(163.9)
ශුද්ධ දේශීය වත්කම්	6,500	6,646	6,926	7,005	7,086	7.5	8.6	13.1	14.4	15.8
රජය වෙත ලබා දුන් ශුද්ධ ණය	2,278	2,273	2,427	2,422	2,464	2.9	1.7	9.2	9.2	14.0
රාජ්‍ය සංස්ථා සඳහා ලබා දුන්	557	619	656	701	715	(2.6)	8.5	27.1	40.9	41.7
පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය	5,022	5,156	5,356	5,430	5,509	15.3	14.9	15.4	16.1	16.2
පුළුල් මුදල් සැපයුම (M ₄)	8,112	8,292	8,502	8,555	8,615	16.7	14.8	12.5	12.5	12.5

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

සංඛ්‍යා සටහන 04: පොලී අනුපාතික

පොලී අනුපාතික (%)	2018 මාර්. අවසානයට	2018 ජූනි අවසානයට	2018 සැප්. අවසානයට	2018 ඔක්. අවසානයට	2018 නොවැ. අවසානයට	2018 දෙසැ.27 දිනට
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික						
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය	7.25	7.25	7.25	7.25	8.00	8.00
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය	8.75	8.50	8.50	8.50	9.00	9.00
බර්ත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR)	8.41	8.50	8.40	8.44	8.96	9.00
භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික (ප්‍රාථමික වෙළඳපොළ)						
දින 91	8.17	8.32	8.56	9.48	10.01	-
දින 182	-	8.85	-	9.75	9.99	9.99
දින 364	9.69	9.39	9.51	10.39	11.20	11.20
ණය අනුපාතික						
බර්ත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) (සතීපතා)	11.55	11.33	11.74	12.25	12.03	11.93
බර්ත සාමාන්‍ය ණය අනුපාතිකය (AWLR)	14.04	14.05	14.27	14.36	14.50	-
බර්ත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR)	14.25	13.94	14.22	14.32	14.51	-
තැන්පතු අනුපාතික						
බර්ත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR)	9.00	8.92	8.69	8.73	8.77	-
බර්ත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR)	11.41	11.26	10.84	10.78	10.81	-
බර්ත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR)	10.33	10.57	9.72	10.09	10.38	-

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව